



නිකුත් කළේ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

දිනය

2022.01.31

බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන වැඩපිළිවෙල කඩිනමින් අනුගමනය කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබමින් පවතින බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන වැඩපිළිවෙල යටතේ (ඒකාබද්ධකරණ වැඩපිළිවෙල), පහත සමාගම් 9 විසින් දැනටමත් රුපියල් බිලියන 12.56ක් වූ නව ප්‍රාග්ධනය නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට හඳුන්වා දී ඇත: සර්වෝදය ඩිවලප්පේට්ටි ෆයිනැන්ස් පී එල් සී, ඩයලොග් ෆයිනැන්ස් පී එල් සී, ඒෂියා ඇසෙට් ෆයිනැන්ස් පී එල් සී, ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆයිනැන්ස් පී එල් සී, පීපල්ස් මර්චන්ට් ෆයිනැන්ස් පී එල් සී, සොෆ්ට්ලොප්ස් ෆයිනැන්ස් පී එල් සී, මර්චන්ට් බැන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆයිනැන්ස් පී එල් සී, යූ බී ෆයිනැන්ස් කම්පැනි ලිමිටඩ් සහ සී/ස ඊඑච් පීර්ස් ෆයිනැන්ස් ලිමිටඩ්.

මීට අමතරව, සමාගම් 12ක් ඔවුන්ගේ ව්‍යාපාර අත්පත් කර ගැනීමේ/ ඒකාබද්ධ කිරීමේ සැලසුම් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කර ඇති අතර, පහත පරිදි අදාළ මූලික අනුමැතියන් ලබා ගෙන ඇත:

1. ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඩ් - කැන්රේච් ෆයිනැන්ස් ලිමිටඩ් මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය අත්පත් කර ගැනීම සහ එහි තැන්පතු පියවීම.
2. එල්.බී ෆයිනැන්ස් පී එල් සී - මල්ටි ෆයිනැන්ස් පී එල් සී අත්පත් කර ගැනීම සහ පසුකාලීනව ඒකාබද්ධ කිරීම.
3. එස් එම් බී ලීසිං පී එල් සී - ස්වර්ණමහල් ෆිනැන්ෂල් සර්විසස් පී එල් සී හි මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය අත්පත් කර ගැනීම සහ එහි තැන්පතු පියවීම.
4. කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනැන්ස් පී එල් සී - සිංහපුත්‍ර ෆයිනැන්ස් පී එල් සී අත්පත් කර ගැනීම සහ පසු කාලීනව ඒකාබද්ධ කිරීම.
5. එච් එන් බී ෆයිනැන්ස් පී එල් සී - ප්‍රයිම් ෆයිනැන්ස් පී එල් සී අත්පත් කර ගැනීම සහ පසු කාලීනව ඒකාබද්ධ කිරීම.

6. එල් ඕ එල් සී ෆයිනෑන්ස් පී එල් සී - කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පී එල් සී සමඟ ඒකාබද්ධ කිරීම.

ඉහත ප්‍රවණතා හේතුවෙන්, බැංකු නොවන මූල්‍ය ආයතන අංශය නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා සමඟ අනුකූල වීමේ සැලකිය යුතු වර්ධනයක් අත්දැක තිබෙන අතර, මෑත කාලය තුළ දී අනුකූල නොවීමේ මට්ටම්වල වඩාත් අවම අගයන් වාර්තා කර ඇත.